

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැලිවෙට්තුරෙයි නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥාපනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වැලිවෙට්තුරෙයි නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6.1 (ඇ) සහ 1.6.2 නිරීක්ෂණයන් හැර, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂවල ඉටුකර තිබූ එකතුව රු.27,784,117ක මූලධන කාර්යයන් 04ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාදේශීය සංවර්ධන සභායක අරමුදලින් සභාවට ලැබී තිබූ රු.24,748,357 ක මූලධන ප්‍රදාන මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ වැඩ අවසන් කර නොතිබුණු ඉදිකිරීම් කාර්යයන් 02කට අදාළ එකතුව රු.1,030,107ක් වූ ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	වර්ෂ අවසාන වන විට අවසන් නොකිරීමෙන් විවිධ ණයහිමි ගිණුමේ වෙන්කර තිබූ බව.	-එම-
(ඈ) දේශීය ණය සංවර්ධන අරමුදලේ ශේෂය රු.551,000ක් මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.	ගැලපීමට පියවර ගනු ලබන බව.	-එම-

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු කළ අගය මත බදු රු. 898,530 ක් වෙනුවෙන් සැපයුම්කරුගේ විස්තර හා සැපයුම්කරුගේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කර නොතිබුණි.	ප්‍රමාණවත් සාක්ෂි ලබාගැනීමට ලිපි යවා ඇති බව.	විගණනයට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන පනත	දේපළ බදු අයකිරීම සඳහා නාගරික සීමාවේ පිහිටි නිෂ්චල දේපළ වර්ෂ 05කට වරක් තක්සේරු කළයුතු වුවත්, 2017 වර්ෂයේ තක්සේරු කළ 6,686ක සම්පූර්ණ දේපළ සංඛ්‍යාව පදනම් කරමින් දේපළ බදු අයකර තිබුණි.	තක්සේරු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි 22ක් සඳහා දීර්ඝ කිරීමේ ගාස්තු රු.135,000ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	ඉදිරි කාලයේ අයකිරීමට පියවර ගනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 28,296,536 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 20,171,175 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල්කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
වරිපනම් හා බදු	5,003,704	13,229,409	5,568,334	7,661,075	4,898,304	5,261,643	4,144,863	8,190,121
කුලී	8,167,350	7,881,243	7,857,743	23,500	8,021,433	6,706,632	6,730,132	23,500
බලපත්‍ර ගාස්තු	1,033,600	873,455	873,455	-	1,674,800	1,590,700	1,590,700	-
වෙනත් ආදායම්	9,602,665	13,577,419	13,577,419	-	11,839,513	10,123,135	10,123,135	-
එකතුව	23,807,319	35,561,526	27,876,951	7,684,575	26,434,050	23,682,110	22,588,830	8,213,621

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

පෞද්ගලික දේපළ වන නිවාස, සාප්පු සහ ඉඩම් ආදිය සඳහා බිල්කළ දේපල බද්ද රු. 5,286,699 ක් වුවද, ඉන් රු. 3,013,590ක් පමණක් අය කරගත හැකිව තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂය ආරම්භයේදී පැවැති දේපළ 3,146කින් හිඟ දේපළ බදු රු. 8,190,121 කින්, වර්ෂය තුළ රු. 2,298,745 ක් අයකර තිබූ අතර ඉතිරි මුදල් වර්ෂ 02න් වර්ෂ 10ක් අතර පරාසයක පැවතුනි. ඊට අමතරව, 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු මුද්දර ගාස්තු රු. 278,837 ක් වර්ෂ 09කට අධික කාලයක සිට පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟහිටි ආදායම් අයකර ගැනීමටත්, කපාහැරීමටත් පියවර ගනු ලබන බව.

නිර්දේශය

හිඟහිටි ආදායම් නොපමාව රැස් කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) වර්ෂ 05කට අධික කාලයක සිට සංවර්ධන සංවිතයේ නිෂ්කාර්යව පවතින රු.43,153,825 ක් සංවර්ධන ව්‍යාපෘති 16ක් සඳහා උපයෝජනය කිරීමට පියවර ගෙන නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ වැලිවෙට්තුරෙයි පොදු වෙළෙඳපොළෙහි ඉහළ මාලයේ කඩ කාමර 11 ක් ලංසු කැඳවා පිරිනැමීමට කටයුතු නොකිරීමෙන් සභාවට රු. 450,000 ක ආදායමක් අහිමි වී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අනුමැතිය නොලැබීමෙන් සම්ප්‍රවිච්ඡිත අරමුදලට මාරුකරනු ලැබූ බව.

සභාව විසින් ලංසු කැඳවා තිබූ නමුත් කිසිවෙකුත් ලබාගැනීමට ඉදිරිපත් නොවූ බව.

නිර්දේශය

අරමුදල් නියමිත අරමුණු වෙනුවෙන් උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

ආදායම් මූලාශ්‍ර ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගතයුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 53ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.	අනුකූලතා සහතික ලබාගැනීම සඳහා දැනුම් දීම් අදාළ පාර්ශවවලට ලබාදී ඇති අතර මෙම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතුව රු.52,084,471 ක් වූ ඉඩම් 03ක්, ගොඩනැගිලි හා සුසාන භූමි 05ක් මූල්‍ය ප්‍රකාශනවල ස්ථාවර වත්කම්වල ඇතුළත් කර තිබූ නමුත් ඒවා සභාවට අයත්ව නොතිබුණි. එහෙත් එම වත්කම් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	සභාවට පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමේ කටයුතු කඩිනම් කළ යුතුය.
(ආ) පිහිනුම් තටාකය පිහිටි ඉඩම පවරා ගැනීම සඳහා ඉඩමේ හිමිකරුට, රු.2,090,000ක් ගෙවා තිබූ නමුත් එය සභාවට පවරා ගැනීමට වර්ෂ 06ක සිට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අළුත්වැඩියා කිරීමට කටයුතු කරනු ලබන බව.	-එම-
(ඇ) සභාවේ වාහන 03ක් සහ කසල බැහැර කිරීමේ යන්ත්‍රය අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.	අළුත්වැඩියාව සහ විකිණීම් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තර්‍යා ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයයන් 03ක සියයට 15 සිට සියයට 35ක් දක්වාත්, වැය විෂයයන් 06ක සියයට 06ක සිට සියයට 71ක් දක්වාත් විචලනයන් පැවැතීම හේතුවෙන් අයවැය, ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	ඉදිරියේදී අයවැය පාලනය අනුගමනය කිරීමට පියවර ගනු ලබන බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කර ඵලදායී පාලන කාරකයක් ලෙස භාවිතා කළ යුතුය.